

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

තලවාකැලේ ලීදුල නගර සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන නගර සභා ආඥා පනතේ (255 අධිකාරය) 181 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට තලවාකැලේ ලීදුල නගර සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

නගර සභාවේ මූල්‍ය වර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව නගර සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ජර්මාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී. හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.
 - තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ නගර සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
 - අදාළ ලිඛිත නීතියකට හෝ නගර සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, නගර සභාව ක්‍රියා කර ඇති බව,
 - සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
 - සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව නගර සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2022 වර්ෂයේ රු.3,525,120 ක් ගෙවීම් කර කසළ දාහකයක් මිලදී ගැනීම, සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට දෝෂ සහගතව ණයගිමියන් යටතේ ගිණුම්ගත කර තිබුණි.	2025 අවසන් ගිණුම සකස් කිරීමේදී නිවැරදි කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ලැබිය යුතු මුදල් හා ආයුර්වේද බෙහෙත් ද්‍රව්‍ය ආධාර ලැබීම් එකතුව රු. 5,356,780 ක් ප්‍රාග්ධන ආදායම් ගිණුමට බැර කළ යුතු වුවත්, ප්‍රාග්ධන යෙදුමට ආදායමෙන් දායකවීමේ ගිණුම බැර කර තිබුණි.	- එම -	- එම -
(ඇ) ඉකුත් වර්ෂයේ මිල දී ගෙන තිබුණු එකතුව රු. 4,162,755 ක ලී බඩු හා සවිකිරීම් සහ යන්ත්‍ර හා උපකරණ ප්‍රාග්ධන කිරීමේ දී ප්‍රාග්ධන යෙදුමට ආදායමෙන් දායකවීමේ ගිණුම බැර කළ යුතු වුවත් දෝෂ සහගතව සම්ප්‍රවේණි අරමුදල් ගිණුම බැර කර තිබුණි.	- එම -	- එම -
(ඈ) සමාලෝචිත වර්ෂයේ එකතුව රු. 1,108,581 ක ලී බඩු හා සවිකිරීම්, යන්ත්‍ර හා උපකරණ සහ පුස්තකාල පොත් මිල දී ගැනීම් වත්කම් ගිණුම් හරකර මුදල් බැර කිරීම පමණක් සිදුකර ඇතත් ප්‍රාග්ධන වියදම් හර කර ප්‍රාග්ධන යෙදුමට ආදායමෙන් දායකවීමේ ගිණුම බැර කර නොතිබුණි.	- එම -	- එම -

1.6.2 විගණනය සඳහා අවශ්‍ය ලිඛිත සාක්ෂි නොමැතිවීම

විෂය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන විෂයයන් 03 කට අදාළ එකතුව රු.33,326,185 ක කර්මාන්ත ණයහිමි ලේඛණය, කර්මාන්ත ණයගැති ලේඛණය අත්තිකාරම් ලේඛණය ඉදිරිපත් නොකිරීම හේතුවෙන් විගණනයේදී සතුටුදායක ලෙස සත්‍යක්ෂණය කිරීමට නොහැකි විය.	නිවැරදි ලේඛන පවත්වා ගෙන යාමට කටයුතු කරන බව.	ගිණුම් ශේෂයන් සනාථ වන පරිදි අදාළ ලේඛන පිළියෙල කර ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
----------------------------------	--------------	---------------------	----------

(අ) පාර්ලිමේන්තු පනත්

2021 ජූලි 08 දිනැති අංක 2235/54 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ පලකළ 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරි පනතේ 08 වන වගන්තිය සමඟ කියවිය යුතු ඒ පනතේ 21 වගන්තිය යටතේ සංශෝධිත සැලසුම් හා ගොඩනැගිලි නියෝග VI කොටස 83.1 ඡේදය	2018 සිට 2022 දක්වා කාල පරිච්ඡේදය තුළ අනුමත කරන ලද සංවර්ධන බලපත්‍ර 47 ක් සඳහා අනුකූලතා සහතික නිකුත් කර නොතිබුණි.	අනුකූලතා සහතික පදිංචිය යොදාගෙන ඇති ගොඩනැගිලි සඳහා අනුකූලතා සහතික නිකුත් කළ යුතුය.
--	--	---

(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි

මු.රෙ. 571(3) 2014 වර්ෂයේ සිට 2022 තැන්පතු නිරවුල් කාලය ඉකුත් වූ දක්වා කාලය තුළ තැන්පත් කිරීමට කටයුතු කරන තැන්පතු නිරවුල් කළ කරන ලද කාලය ඉකුත් වූ බව. යුතුය. රු. 6,899,244 ක තැන්පතු 49 ක් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.

(ඇ) 1987 අංක 18 දරන නගර සභා ආඥා පනත (255 වන අධිකාරය)

72 (1) වගන්තිය සමාලෝචිත වර්ෂයේ අනවසර ඉදිකිරීම් අනවසර ඉදිකිරීම් අනවරණය කරගෙන අත්හිටුවන ලෙස හා සම්බන්ධව අවශ්‍ය තිබුණු අනවසර ඉදිකිරීම් ඉදිකිරීම් නිත්‍යානුකූල ක්‍රියාමාර්ග ගත යුතුය. 48 ක් සම්බන්ධව අවශ්‍ය කර ගන්නා ලෙස ක්‍රියාමාර්ග ගෙන උපදෙස් ලබාදුන් බව. නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු. 9,601,059 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 863,691 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i) වරිපනම් හා බදු	6,480,000	7,195,606	7,625,814	4,238,567	6,460,000	6,177,380	5,267,314	4,668,775
(ii) කඩ කුලී	7,104,000	8,909,279	10,858,768	4,687,577	7,733,500	11,042,794	10,869,206	6,637,066
(iii) බලපත්‍ර ගාස්තු	1,328,500	1,461,000	1,461,000	-	1,676,000	1,077,000	1,077,000	-
(iv) වෙනත් ආදායම්	22,003,500	27,873,927	26,260,801	8,779,018	5,962,600	5,055,918	3,970,008	7,165,892
	36,916,000	45,439,812	46,206,383	17,705,162	21,832,100	23,353,092	21,183,528	18,471,733

2.2.2 ආදායම් රැස් කිරීමේ කාර්යසාධනය

(අ) වරිපනම් හා බදු

විගණන නිරීක්ෂණය

සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට රු. 4,238,567 ක හිඟ වරිපනම් ශේෂයක් පැවති අතර ඉන් ඒකකයක හිඟය රු.5,000 ට වැඩි වරිපනම් ඒකක 218 කින් රු. 3,110,555 ක් 1987 අංක 18 දරන නගර සභා ආඥා පනතේ 170 ප්‍රකාරව කටයුතු කර අයකර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

හිඟ ශේෂ අයකිරීමට ඉදිරි කටයුතු සිදුකරමින් පවතින බව.

නිර්දේශය

හිඟ ආදායම් කඩිනමින් අයකර ගත යුතුය.

(ආ) කුලී

විගණන නිරීක්ෂණය

සමාලෝචිත වර්ෂයේ ආරම්භක දිනට රු. 3,788,963 ක හිඟ තානායම් කුලී ශේෂයක් පැවැති අතර සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට තවදුරටත් රු. 2,988,963 ක හිඟයක් පැවතීමෙන් හිඟ අයකර ගැනීම දුර්වල මට්ටමක පැවතුණි.

සභාවේ අදහස් දැක්වීම

හිඟ ශේෂ අයකිරීමට ඉදිරි කටයුතු සිදුකරමින් පවතින බව.

නිර්දේශය

හිඟ ආදායම් කඩිනමින් අයකර ගත යුතුය.

(ඇ) වෙනත් ආදායම්

විගණන නිරීක්ෂණය

සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට එකතුව රු. 477,000 ක සතිපොළ ගාස්තු අයකර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

හිඟ ශේෂ අයකිරීමට ඉදිරි කටයුතු සිදුකරමින් පවතින බව.

නිර්දේශය

හිඟ ආදායම් කඩිනමින් අයකර ගත යුතුය.

(ඈ) උසාවි දඩ හා මුද්දර ගාස්තු

විගණන නිරීක්ෂණය

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබුණු උසාවි දඩ රු.4,300,159 ක් හා මුද්දර ගාස්තු රු.4,250,760 ක් විය.

සභාවේ අදහස් දැක්වීම

උපලේඛන ඉදිරිපත් කර ගාස්තු අයකර ගන්නා බව.

නිර්දේශය

හිඟ මුදල් අයකර ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

නගර සභා ආඥා පනතේ 4 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කාර්තවයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

අතහැර දැමූ කර්තව්‍යයන්

සමාලෝචිත වර්ෂය තුළ ඉටු කිරීමට සැලසුම් කර තිබුණු එකතුව රු.16,906,650 ක සංවර්ධන ව්‍යාපෘති 10 ක් ඉටු නොකර අතහැර දමා තිබුණි.

2024 වර්ෂයේ අවසාන වන තෙක් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන නොමැතිවීම.

අවශ්‍යතාවය හඳුනාගෙන හා ප්‍රතිපාදන සලසාගෙන ව්‍යාපෘති සැලසුම් කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට ලැබියයුතු ගිණුම් ශේෂ 05 ක එකතුව රු.1,080,708 ක් විය.ඉන් වසර 5 ට වැඩි ශේෂය රු. 979,289 ක් විය.

හිඟ ආදායම් අය කර ගැනීමට කටයුතු කරන බව.

ලැබිය යුතු මුදල් අය කර ගත යුතුය.

(ආ) ඉකුත් වර්ෂ වල දී පාඩු හා අලාභ සමබන්ධව සිදු කළ මුදල් රෙගුලාසි 104 (4) පරීක්ෂණ 04 ක් මගින් හඳුනා ගෙන තිබුණු එකතුව රු. 3,065,427 ක අලාභ, පරීක්ෂණ වාර්තා මගින් නිර්දේශිත පාර්ශවයන්ගෙන් වසර 1 ½ ක් 4 ත් අතර කාලයක සිට අයකර නොතිබුණි.

අයකර ගැනීමට කටයුතු යොදා ඇති බව.

පරීක්ෂණ වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක කර අයකළ යුතුය.

(ඇ) තලවාකැලේ වනිගසේකර පෙදෙස දිනපතා පොල භූමිය වසර 10 කට බදු දීමේ කාලය 2024 ඔක්තෝම්බර් 01 දිනෙන් අවසන් වුවද නගර සභාව වෙත එම ගොඩනැගිල්ල ආපසු භාරගෙන නොතිබුණි.

නීතිමය කටයුතු සිදු කරමින් පවතින බව.

ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතුය.

(ඈ) ඉහළ කොත්මලේ ජලාශය තුළ විනෝදාත්මක බෝට්ටු සේවාවක් පවත්වාගෙන යාම වෙනුවෙන් 2013 වර්ෂයේ රු.761,900 ක් වැය කර බෝට්ටු මිල දී ගෙන වසර 11 ක් ඉක්ම ගොස් තිබුණද, අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී නොතිබුණි.

බෝට්ටු වෙනත් ආයතනයක් වෙත ලබාදීම සඳහා කටයුතු සිදු කරමින් පවතින බව.

ක්‍රියාත්මක නොකිරීමට අදාළ කරුණු සොයා බලා ක්‍රියාමාර්ග ගත යුතුය.

- | | | |
|---|--|---|
| (ඉ) පොදු ගබඩා ලේඛනයේ ගබඩා ද්‍රව්‍ය 60 කට අදාළ වටිනාකම් හඳුනා ගෙන ගිණුම්ගත කර නොතිබුණි. | තක්සේරු වටිනාකමක් ලබා ගැනීමෙන් පසු ගිණුම් ගත කරන බව. | අදාළ ද්‍රව්‍ය වටිනාකම් හඳුනා ගෙන ගිණුම්ගත කළ යුතුය. |
| (ඊ) අභරු වෙක්පත් රු. 607,345 ක් හා විශ්‍රාම වැටුප් අත්තිකාරම් රු. 55,020 නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි. | ශේෂ තහවුරු කර අයකර ගැනීමට කටයුතු කරන බව. | නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය. |

3.3 නිෂ්ක්‍රීය හෝ ඌන උපයෝජිත දේපල, පිරියත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
එකතුව රු.14,670,000 ක වාහන 04 ක් වසර 1 න් වසර 7 න් අතර කාලයක සිට නිෂ්ක්‍රීයව හෝ ඌන උපයෝජිතව පැවතුණි.	අලුත්වැඩියා කිරීම සඳහා යොමු කරන බව.	වත්කම් අළුත්වැඩියා කර උපයෝජනය කිරීමට හෝ අපහරණය කිරීමට කටයුතු කළ යුතුය.

3.4 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පවරා නොගත් වත්කම්.		
සභාව පරිහරණය කරන වාහන 02 ක අයිතිය පවරා ගෙන නොතිබුණි.	පවරා ගැනීමේ කටයුතු සිදුකරමින් පවතින බව.	වත්කම්වල අයිතිය පවරා ගැනීමට කටයුතු කළ යුතුය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ලේකම්, පුස්තකාලාධිපති, සංවර්ධන නිලධාරී, තාක්ෂණික සහයක, පෙර පාසල් පාලිකා, මුරකරු, මහජන සෞඛ්‍ය පරීක්ෂක, සෞඛ්‍ය පරිපාලක, ආයුර්වේද ඖෂධ සංයෝජක, බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු, ආදායම් පරීක්ෂක, තාක්ෂණ නිලධාරී, සෞඛ්‍ය කම්කරු හා කළමනාකරණ සහකාර ඇතුළුව තනතුරු 14 ක පුරප්පාඩු 25 ක් පැවතීම හේතුවෙන් සභාවේ කාර්ය සාධනයට හා මහජන සේවාවන් ඉටු කිරීමේ හැකියාව දුර්වල මට්ටමක පැවතුණි.	පුරප්පාඩු සම්පූර්ණ කරන ලෙස ප්‍රධාන ලේකම් වෙත දන්වා ඇති බව.	පුරප්පාඩු සම්පූර්ණ කරවා ගත යුතුය.
(ආ) ස්ථාන මාරු වී ගිය නිලධාරීන් හා විශ්‍රාම ගිය නිලධාරීන් අටදෙනෙකුගෙන් රු. 886,668 ක ණය ශේෂයක් අය කර නොතිබුණි.	ණය අයකර ගැනීමට කටයුතු කරන බව.	ණය ශේෂ නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.